

ගෝලීය ආර්ථික කඩාවටේමේ නව අදියරක්

A new stage in the global economic breakdown

2016 පෙබරවාරි 09

ප්‍රධානීය දෙසැම්බරයේදී බොලර් බිලියන 104ක් අභිජ්‍ය ප්‍රවීමෙන් පසුව වින විදේශ සංචිත, ජනවාරි මාසයේදී බිලියන 100න් පමණ පහත වැටුනි. රෙන්මීමිල් හෙවත් යුවාන් මූලු වේගයෙන් පහත වැටීම වැළැක්වීමට මූලු අධිකාරීන් දියත් කර ඇති සටන පරාජය වන බව හා රට, ප්‍රාග්ධනය පලා යාමේ තත්ත්වයක් අත්විදින්නේය යන බිජිය, මේ නිසා තවත් වැඩිවි ඇති. මේ පිළිබඳ නිවේදන ගෝලීය වැදගත් කමක් දරයි. ජාත්‍යන්තර කොටස් වෙළඳපෙළවල පහත වැටීමත් සමග ගත් කළ එය ඇගුවුම් කරන්නේ, 2008 ආරම්භවූ ආර්ථික බිඳවැටීම නව හා ප්‍රපුරන සුළු අදියරකට සේන්දුවීමට පවත් ගෙන නිවීමය.

මෙතෙක් සිදුව ඇති ලොකුම වැටීම සලකුනු කළ දෙසැම්බරයේ ඉවතට ගැලු බොලර් බිලියන 99.5 නිසා, රටේ විදේශ සංචිත අගය රුවිලියන 3.23න් වඩා ක්ෂේරීම්, තෙවසරකදී සලකුනු කළ පහත්ම අගයයි. මෙම සංඛ්‍යාවේ පලමු සලකුනු වළට අනුව, විනය සතුව තවමත් සැලකිය යුතු සංචිත පවතින බව පෙනී යයි. එහෙත් ජාත්‍යන්තර මූලු අරමුදලේ ගනන් බැලීම් වළට අනුව විනයට, සිය මූල හා මූලු කුමයේ මෙහෙයුම් නමුදිලිත්වය සක්‍රියව පවත්වාගෙන යාමට වුවිලියන 2.75ක් පමණ අවශ්‍යය. අන් අයුරකින් කිවහොත්, රට දුෂ්කර කොන්දේසි වළට මුහුනපැළුවාත් ඒ සඳහා විනයට ඇත්තේ බිලියන 500ක ආරක්ෂිත සංචිතයක් පමණි. වත්මන් වේගයෙන් අරමුදල් ඉවත ගලා යන්නේ නම් එය ඉක්මනින්ම සිදි යනු ඇති.

වත්මන් තත්ත්වය පසුගිය විසිපස් වසරක ආර්ථික ඉතිහාසයේ ආකෘතිය තුළ තැබුවහොත්, විනය මුහුනපාන මූලු ගැටුවල ගෝලීය ආර්ථිකාරය පැහැදිලි වනු ඇති. සේවියට සංගමය 1991 අවසානයේ විසුරුවා හැරීම සමග ලේකය පුරා පැන තැගී “නිදහස් වෙළඳපොලේ” විෂයග්‍රහනය පිළිබඳ දහනපති සැමරුමෙට වින තත්ත්වය ද එකව සිටියේය.

ධනපති පුනස්ථාපනය හා 1989දී තියන්අාන්මෙන් වතුරපුයේ ජන සාතනය තුළින් කමිකරු පන්තිය මැඩිමේ කර්තව්‍යය ඒ වන විට සපුරා තිබුනු තත්ත්වය, 1992 ආරම්භයේ සිට විනය දහනපති ලේක වෙළඳපොලට වඩාත් සංඡ්‍ර ලෙස එකාගු කිරීම ද ගෝලීය ප්‍රාග්ධනය සඳහා එරට ලාභ ගුම වේදිකාවක් බවට පත්කිරීමෙට ද පියවර ගත්තේය.

පසුව එලඹි වසර වලදී මෙම සැකැස්ම හඳුන්වනු ලැබුනේ, “ගරුකටපුතු” ආර්ථික වකුයක් ලෙසය. ගෝලීය සංගත සඳහා නම්, විනය හා එරට ලාභ ගුම බලකාය තිරුවරනය කිරීම, සැලකිය යුතු තරමින් ලාභ තරකර ගැනීමට ද ඇමරිකානු මූලු වෙළඳපොල වළට වාසි ද

සැලකිය.

ලෙයයේ පුමුබ ලාභ ගුම වේදිකාව පලමුවෙන් පිහිටුවා දිගටම පවත්වාගෙන යාම තුළින් වින තත්ත්වය, ඇමරිකානු හා බලහිර වෙළඳපොල වළට අපනායනය කිරීමෙන් ලබාගත් බොලර්, ඇමරිකානු හාන්ඩාගාර බිල්පත් මිලට ගැනීම හරහා එරට මූලු කුමය තුළට යලි ප්‍රතිව්‍යුතුයකරනය කළේය. මෙය රෙන්මීමිල්යේදී අගය ඉහළ යාම වෙළක්වාලිය.

අනෙක් අතට මෙය, 1990 ගනන් අග හාගයේ හා නව සියවසේ මූල් වසරවල, පොලී අනුපාත එතිහාසික මට්ටමකින් පහත් අනුපාතයක පවත්වාගෙන යාමට ඇමරිකානු ගෙවිරුල් මහ බැංකුවට අවකාශ සැලකිය. මෙය හඳුන්වනු ලැබුවේ “ග්‍රේෂ්‍ය පරිපාලනයක්” ලෙසය.

පහල පොලී අනුපාතික, ඉච්චි, නිවාස, කොටස් වැනි සම්පේක්ෂනාත්මක මූලු වත්කම් ඉහෙත් ලෙස ප්‍රසාරනය කළේය. මෙය ඇමරිකාව තුළ ලාභ සමුච්චයේ පුමුබ කුමය බවට පත් විය. මූලු උත්පාතය හා නිවාස අගය වැඩි වීම, මුරින වැටුප් මට්ටම් පහත වැවෙදදී පවා, ඇමරිකාව තුළ පාරිහොශික වියදම් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට ඉඩ සෙලස්මින්, රට ගැලපෙන පරිදි විනයේ නිෂ්පාදිත පාරිහොශික හාන්ඩා වෙළඳපොලට ගලා එමත්ත්, ඉන් නිර්මානය කළ වෙළඳ අතිරික්තය, ඇමරිකානු හාන්ඩාගාර බැඳුම්කරයන් තුළට ප්‍රතිව්‍යුතුයකරනයටත් එමගින් පොලී අනුපාත පහත මට්ටමක තබාගැනීමටත් අවස්ථාව සැලකිය.

2008 ඇමරිකානු හා ගෝලීය මූලු කඩාවටේමෙකට තුළු දෙමින් අවමුබ උකස්කර වැඩසටහන අරුවුදයට ගිය විට, මෙම කඩාසි නිවස ද ඇද වැටුනි.

අරුවුදය විනයේ අපනයන උත්පාතයේ අවසානය නිවේදනය කළේය. 2008-09 අතර මිලියන 20ක් රැකියා අහොස් වීමට ප්‍රතිවාර වශයෙන් වින තත්ත්වය, බොලර් බිලියන හාගයක් පමණ වන මූලු උත්තේරුක් පැක්කේරුයක් හඳුන්වා දුන් අතර තයට ගත් අරමුදල් මත පදනම් වූ යටිතල ව්‍යුහාත්මක හා දේපල උත්පාතයකට තුළු බලධාරීවූ මූල පිරිභා. මෙය අනෙක් අතට, “හාන්ඩාවල සුපිරි වතුය” ලෙස හඳුන්වනු, තෙල් හා කාර්මික අමුද්‍රව්‍ය මිල උත්පාතයකට දොර හැරියේය. තැගී එන වෙළඳපොල ආර්ථිකයන් සිය අපනයන හාන්ඩා සඳහා වන වැඩිවන ඉල්ලුමෙන් වාසි ලබද්දී, ඉහළ ප්‍රතිලාභ සොයුම්න් සිටින මූලු ආයතන, තය මත පදනම්වූ ව්‍යාපාතීන්ට මුදල් යෙදුවුහා.

මෙය අනෙක් අතට, “හාන්ඩාවල සුපිරි වතුය” ලෙස හඳුන්වනු, තෙල් හා කාර්මික අමුද්‍රව්‍ය මිල උත්පාතයකට දොර හැරියේය. තැගී එන වෙළඳපොල ආර්ථිකයන් සිය අපනයන හාන්ඩා සඳහා වන වැඩිවන ඉල්ලුමෙන් වාසි ලබද්දී, ඉහළ ප්‍රතිලාභ සොයුම්න් සිටින මූලු ආයතන, තය මත පදනම්වූ ව්‍යාපාතීන්ට මුදල් යෙදුවුහා.

එම අතර ගෙවිරුල් මහ බැංකුව, අනෙකුත් මධ්‍යම බැංකු ද සමග, ඔවුන්ගේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන් යටතේ ආන්ඩ්වුවල බැඳුම්කර හා අනෙකුත් මූලු වත්කම් මිලට ගැනීම හරහා වන බැංකුවේ ප්‍රකාශනය සැපයීම

හා පොලී අනුපාතයන් වාර්තාගත පහත් මට්ටම් කර ගෙන ආහ.

කෙසේ වෙතත් මේ පියවරයන්, 2008ට පූර්වයෙන් පැවති තත්ත්වයන් කර ගෝලිය ආර්ථිකය යලි නගා සිට්ටිමට අසමත් විය. රැනියා “ප්‍රකාශතිය” සිදුවූයේ රක්ෂණීය ස්වභාවයකිනි. දනපති ආර්ථිකය තුළ මූර්ත වර්ධනයේ තීරනාත්මක ගාමකය වන ආයෝජන, වාර්තාගත පහත් මට්ටම්වල රදී තිබුන අතර, සංගත රස්කර ගත් මූදල් තොග, ගොදුවනු ලැබුවේ, ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් ද කොටස් යලි මිලට ගැනීම් ද වැනි සම්පේශනයේ කටයුතු වෙනුවෙනි.

වින නය දැවැන්ත ලෙස ප්‍රසාරනය වීමේ අර්ථභාරය සලකුනු වූයේ, ගෝලිය ආර්ථිකයේ වින පංගුව වැඩිවීම ලෙස පමණක් තොවේ; ඉන් උත්පාදනය කෙරුනු “භාන්ඩවල සුපිරි වතුය” ලෙස, විනය මත යැපුනු තැගී එන ආර්ථිකයන් 2008න් පසුව ගෝලිය වර්ධනයෙන් සියයට 40කට දායක වීමේ කරුණෙනි.

2008න් පසුව ගනු ලැබූ සියලු පියවර මගින් සිදු වූයේ, අර්බුදය ජයගැනීම තොව, තවත් මූල්‍ය හා ආර්ථික අර්බුදයකට කොන්දේසි නිරමානය වීමයි.

පසුගිය සතියේ නිවි යෝජික් ටයිමිස් පත්‍රයේ පලවු විශ්ලේෂණයකින්, සමස්ත බැංකු ක්‍රමයටම වැඩි වන තර්ජනයක් බවට පත්ව ඇති, එකතුනා පල්ලුවන දැවැන්ත අත්‍යිය නය තටාකයක් පිළිබඳව පෙන්නුම් කරයි. විනයේදී “ගැටලු සහගත නය” රටේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් අඩක් පමන වන බොලර් විලියන 5 ඉක්මවිය නැකි බවට ගනන් බලේ.

ලිපිය තුළ අදහස් දක්වන ආර්ථික විශ්ලේෂක වාලින් වූට අනුව, විනයේ මූල්‍ය ක්ෂේත්‍රය, පසුගිය වසර අවසානයට බොලර් විලියන 20ක් වටිනා නය හා අනෙකුත් මූල්‍ය වත්කම් හිමිකරගෙන ඇති. එය වසර 9ට පෙර පැවතියේ විලියන 9ක මට්ටමෙය. “එවත් කෙටි කාලයක් තුළ එසා පරිමානයකින් නය ප්‍රසාරනය වීමක් ලෝකය මිට පෙර අත්විද නැති. අප විශ්වාස කරන්නේ එය, ලෝකයේ සැම වත්කම් වර්ගයකම මිල කෙරේ සෘජුව හෝ වතු ලෙස බලපානු ඇති බවයි. විනයේ නය පිළිබඳ ගැටලු නිරාවරනය වීමේ අදහස මූල්‍කරගෙන වෙළඳපොලවල් මෙතරම් තිගැස්සෙන්නේ එබැවිනි.” ඇය පැවසුවාය.

අත්‍යිය නය පිළිබඳ සංසිද්ධිය විනයට පමනක් සීමාවී නැති. යුරෝපයේ ඇති අත්‍යිය නය ප්‍රමානය බොලර් විලියනයක් පමන ද තැගී එන ආර්ථිකයන් හැකිවාට වඩා විලියන 3ක් වැඩියෙන් නය ගෙන ඇති බව ද ජාම්‍ය ගනන් බලා තිබේ.

පසුගිය විසිපස් වසර සමස්තයක් ලෙස ගතහොත් අපට දැකගත හැකිකේ, සෞචිත්‍ය සංගමය විසුරුවා හැරීමත් සමග මූදාහැරුනු “නිදහස් වෙළඳපොල” විෂයග්‍රහනයේ රැල්ලට බෙහෙවින් වෙනස් සිතුවමකි. වර්ධනයේ පලමු අදියර, විනයේ හා තවත් තැන්වල ලාභ ග්‍රුමය සූරාකැමෙන්

ලාභ කරවීමේ ප්‍රතිපලයකි. එය මූල්‍ය ව්‍යුහනයකින් කෙළවර වූවාට පසුව, බෙහෙවින් සසළ වූ ලෝක ආර්ථිකය නගා සිට්ටියේ, ප්‍රමුඛ මධ්‍යම බැංකු විසින් මූල්‍ය ක්‍රමය තුළට ලාභ මූදල් රුලියන ගනනින් සම්පාදනය කරනු ලැබේමත් විනයේ දැවැන්ත ලෙස ප්‍රසාරනය කෙරුනු තය සැපයුමත් මගිනි.

ගැඹුරුවන පසුබැමේ ප්‍රවනතා වලට ද 2008 පරය යන ප්‍රතිවිපාක ගෙන ඒමට තර්ජනය කරන නව මූල්‍ය අර්බුදයක් පැනැගීමට ද කුඩා දෙමින් දැන් මෙම ක්‍රියාවලිය අවසානයකට පත්ව ඇතේ.

විනයේ ගැඹුරු වන අර්බුදයක්, එහි ගෝලිය ප්‍රතිපලත් එක් නිර්දය කාරනයක් හෙලිදරව් කරයි: ගෝලිය ආර්ථික ප්‍රසාරනය සඳහා පදනම සම්පාදනය කළ හැකි ආර්ථිකයක් හෝ ආර්ථික කාන්ඩ්‍යක් ඇත්තේ නැති. මැතක් වන තුරුම “දිප්තිමත් ලක්ෂණයක්” ලෙස සලකන ලද ඇමරිකාව, පසුබැමක් කර ගමන් ගනියි. නිෂ්පාදන ක්ෂේත්‍රය දැනවමත් එය පසුකරමින් සිටියි. එය දස අවුරුදු භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ කඩාවැටීම මගින් සලකුනු කරයි. ආයෝජකයින් “ක්ෂේමහුම්” වී කර පැන යදිදී රෝයේ දිනය තුළ එය, යන්තම සියයට 1.7ක් විය.

පල්ලේවෙමින් ඇති යුරෝපීය ආර්ථිකය තුළ විරිකියාව අංක දෙක් මට්ටම්වල පැවතිනු ඇතැයි ද බැංකු ක්‍රමයේ අත්‍යිය නය ඉහළ තැගිනු ඇතැයි ද කන්සේප්ල්ල පළලටේ. “අබ්බිනාමික්ස්” යන අගමැති අබ්බිගේ ආර්ථික විද්‍යාව, ජපන් ආර්ථිකය උත්තේත්‍රනය කිරීමට අසමත්ව ඇති තත්ත්වය තුළ මහ බැංකුව, සිය පොලී අනුපාත රින තත්ත්වයකට ගෙනැවිත් ඇතේ.

පසුබැමේ ප්‍රවනතා කෙතරම් තීවිර ද යන්, එතින්හාසිකව තොවු විරුද් පරිදි ලෝකයේ හතරෙන් එකක් දැන් පැවතින්නේ, රින පොලී අනුපාතික සහිතවය.

තැගෙන අර්බුදයට කිසිදු විසඳුමක් තැගී තත්ත්වය තුළ ලෝකය පුරා පාලක පන්තින්ගේ ප්‍රතිවාරය තෙජාකාර වී ඇතේ:

★ රැකියා හා වැටුප් ක්ෂේමාදුව හා සමාජ කොන්දේසි වලට ප්‍රහාර එල්ල කිරීම තුළින් කමිකරු පන්තිය රුදුරු කොන්දේසි වලට යටත් කිරීම.

★ දැන් හිස ඔසවමින් ඇති සමාජ හා පන්ති අරගල තලා දැමීම පිනිස, ප්‍රජාතන්ත්‍රිය අයිතින් මත ප්‍රහාර දැඩි කිරීම හා පාලනයේ පෙර තොවු විරුද් ආයුදායක ක්‍රමවේදයන් යොදා ගැනීම්.

★ අවශ්‍ය වුවහොත් මිලිටරි මාධ්‍යයන් තුළින් හෝ අර්බුදය සිය එදිරිවාදීන් මත පැටවීමට, දනපති “මහ බලවතුන්” සැම කෙනෙක්ම, යුද සැලසුම් උත්සන්න කර ඇතේ.

ජාත්‍යන්තර කමිකරු පන්තිය අවසානය දක්වාම තමන්ගේ මූල්‍යපාය වර්ධනය කළ යුතුය. එය පදනම් කළ යුත්තේ, දනපති ලාභ සූරාකැමෙන් අහෙසි කරන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා වන අරගලය මතය.

නික් බ්‍රිමිස්

© www.wsws.org